



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1777/39 — 2012 සැප්තැම්බර මස 28 වැනි සිකුරාදා - 2012.09.28

(රඟයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

IV (අ) වැනි කොටස - පළාත් සභා පළාත් සභා නිවේදන

දෙශීය පළාත් පළාත් සභාව

දෙශීය පළාත් සභාවේ 2009/01 දරන දෙශීය පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය (සංගේතික) ප්‍රයුත්තියේ II වගන්තිය යටතේ පනවනු ලබන රෙගුලාසි මෙමතින් ප්‍රසිද්ධ කරනු ලැබේ.

දෙශීය පළාත් සභාවේ මූදල්, ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ප්‍රවාහන, ජලසම්පාදන හා ජලාප්‍රවාහන, විදුලිබල, ඉංජිනේරු සේවා, සෞඛ්‍ය, දේශීය වෙවදා සහ පළාත් පාලන අමාත්‍ය මාන් විජයලාල් ද සිල්වා වන මම 1996 අංක 02 දරන දෙශීය පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ ප්‍රයුත්තියේ 41 වැනි වගන්තිය යටතේ මා වෙත පැවති ඇති බලත්ත අනුව 2009 අංක 01 දරන දෙශීය පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ (සංගේතික) ප්‍රයුත්තියේ සඳහන් පරිදි ත්‍රිරෝධ රථ මගි ප්‍රවාහන සේවා විධීමත් කිරීම සම්බන්ධයෙන් පනවනු ලබන රෙගුලාසි මෙයින් නිවේදනය කරමි.

ඡාන් විජයලාල් ද සිල්වා,
මූදල්, ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ප්‍රවාහන,
ජලසම්පාදන හා ජලාප්‍රවාහන, විදුලිබල,
ඉංජිනේරු සේවා, සෞඛ්‍ය,
දේශීය වෙවදා සහ පළාත් පාලන අමාත්‍ය,
දෙශීය පළාත් සභාව.

2012 අගෝස්තු මස 24 වැනි දින,
ගාල්ල, දෙශීය පළාත් සභාවේ,
මූදල්, ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ප්‍රවාහන,
ජලසම්පාදන හා ජලාප්‍රවාහන, විදුලිබල,
ඉංජිනේරු සේවා, සෞඛ්‍ය, දේශීය වෙවදා සහ පළාත් පාලන අමාත්‍ය,
දෙශීය පළාත් සභාව.

නියෝග

- මෙම රෙගුලාසි දෙශීය පළාත් සභාවේ "2012 අංක 01 දරන ත්‍රිරෝධ රථ මගි ප්‍රවාහන සේවා රෙගුලාසි" යනුවෙන් හඳුන්වනු ලබන අතර, එම රෙගුලාසි 2012 සැප්තැම්බර මස 15 වැනි දින සිට ත්‍රියාන්තක වන්නේ ය.
- 2012 සැප්තැම්බර මස 15 වැනි දින සිට දෙශීය පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ, ත්‍රිරෝධ රථ නිත්‍ය මගි සේවා අවසර පත්‍රයක් හෝ ලියාපදිංචි වීමක් නොමැතිව වෙන් වෙන් වශයෙන් ගාස්තු ආය කිරීමකින් හෝ කුලී පදනම මත ගාස්තු ආය කිරීමකින් හෝ දෙශීය පළාත් තුළ මගි ප්‍රවාහනයේ නොයෙදිය යුතු ය.
- අවසර පත්‍රය නිකුත් කරනු ලබන්නේ ත්‍රිරෝධ රථයේ නීත්‍යානුකූල අයිතිකරුගේ නමවය. එසේ වුව ද ත්‍රිරෝධ රථය දාවකයාට නීත්‍යානුකූල හිමි නොවන අවසරාවක දී ත්‍රිරෝධ රථයේ නීත්‍යානුකූල අයිතිකරු විසින් දාවකයාට අවසර පත්‍රය ලබාදීමට බලය පවත්නේ නම් දාවකයාට බලපත්‍රය නිකුත් කිරීමට බලය ඇත්තේය. එසේ වුව ද ත්‍රිරෝධ රථයේ නීත්‍යානුකූල අයිතිකරු බලපත්‍ර කොන්දේසි සම්බන්ධයෙන් වගකීමට යටතේවේ. මෙම නියෝගය අවසර පත්‍රය අධිකිය විධීමත් කිරීමේ ද බලපැවැත්වේ.

04. අවසර පත්‍රයක් නිකුත් කිරීමේ දී ත්‍රිරෝධ රට නැවතුම්පොලට ආසන්න පදිංචි කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතු ය.
05. අවසර පත්‍රයක් නිකුත් කිරීමට, අලත් කිරීමට හෝ එක් ත්‍රිරෝධ රට නැවතුම්පොලක සිට තවත් ත්‍රිරෝධ රට නැවතුම්පොලකට මාරු කිරීමට හෝ එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට අධිකාරියට බලය ඇත්තේ ය.
05. 1 එම අනිමතය පාවිච්ච කිරීමේ දී පහත සඳහන් කරුණු පිළිබඳව අධිකාරිය සැලකිල්ලට ගත යුතු ය.
- (ආ) අදාළ ත්‍රිරෝධ රට නැවතුම්පොලහි ක්‍රියාත්මක වන ත්‍රිරෝධ රථයන්ගෙන් මගි ප්‍රවාහන අවශ්‍යතා කොටෙක් දුරට ඉටුවේ ඇත් ද යන වග,
 - (ඇ) අදාළ ත්‍රිරෝධ රට නැවතුම්පොලහි දැනට ක්‍රියාත්මක වන ත්‍රිරෝධ රට වලින් මගි අවශ්‍යතා සම්පූර්ණ වී ඇත්තැමි, එම ස්ථානයට නව අවසර පත්‍රයක් නිකුත් කිරීම යෝගා වන්නේ ද යන වග,
 - (ඈ) ත්‍රිරෝධ රට නැවතුම්පොලක අවශ්‍යතාවය හා එහි යෝගාතාවය කුමක්ද සිරණය කිරීම, (නැවතුම්පොලේ සිට ක්‍රියාත්මක නොවන ත්‍රිරෝධ රට සම්බන්ධයෙන් අදාළ විධිවාන සැකසීම අධිකාරිය සතු වනනේ ය.)
 - (ඉ) නැවතුම්පොලකට පරිබාහිර ස්ථානයක සිට මගි ප්‍රවාහනය කරනු ලබන ත්‍රිරෝධ රට අදාළ බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිරදේශය ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කොට ඉදිරිපත් කර ඇත් ද යන වග.
06. දැනට මගි ප්‍රවාහන සේවයේ යෙදී සිටින සියලුම ත්‍රිරෝධ රට සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී රක්ෂණ සහතිකය, මෝටර රට ලියාපදිංචි සහතිකය, ආදායම් බලපත්‍රය, නැවතුම්පොලකට අදාළ ත්‍රිරෝධ රට බාවකයින්ගේ සංවිධානයේ නිරදේශය, (සංවිධානයකට අයත් නොවන බාවකයින් දැනට කුලී පදනම මත මගි ප්‍රවාහන සේවාවන්හි දෙයෙන බවට ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරී නිරදේශය ඉදිරිපත් කළ යුතුය) බාවකයා ත්‍රිරෝධ රථයේ නිත්‍යානුකළ අයිතිකරු නොවන අවස්ථාවක දී අවසර පත්‍රය බාවකයාගේ නම්ව නිකුත් කිරීමට බලය පවත්‍ර ලබන ලිපිය (සාම්ඛ්‍ය විනිශ්චය කරුවෙකු මගින් සහතික කරනු ලැබූ ලිපිය) හා අධිකාරිය විසින් නියම කර ඇති බලපත්‍ර අලත් කිරීමේ ගාස්තුව හා ඉල්ලුම් පත්‍ර ගාස්තුව ගෙවා 2012 හා 2013 වසර සඳහා බලපත්‍ර ලබාගත යුතු ය. මෙම වගන්තිය වලංගු වනුයේ 2012 හා 2013 වසර සඳහා පමණි.
07. 2013 වර්ෂයෙන් පසු අවසර පත්‍ර ලබා ගැනීමේ දී, අලත් කිරීමේ දී, සංගේධිනය කිරීමේ දී සැම අයදුම් පත්‍රයක් ම මාසයක් ඇතුළත බලපත්‍රයා විසින් හෝ සංවිධානයක් නම් එහි බලයලන් නිලධාරියා විසින් නියමිත ආකෘති පත්‍රය (උපලේඛන 1) අනුව ඉදිරිපත් කළ යුතු වේ. එම අයදුම් පත්‍රය සමග පහත සඳහන් ලියවිලි හා ගාස්තු ගෙවූ ලදුපත් ඉදිරිපත් කළ යුතු වේ.
- 7.1 ත්‍රිරෝධ රථයේ ලියාපදිංචි කිරීමේ සහතිකය හෝ ලියාපදිංචි කිරීමේ විස්තරය ඇතුළත්ව මෝටර රට ප්‍රවාහන කොමසාරිස්ටරයා විසින් නිකුත් කරන ලද සහතිකය සහ එම සහතිකයේ ජායා පිටපතක්,
 - 7.2 ත්‍රිරෝධ රථයේ ගමන් ගන්නා සියලුම මගින්ට අයිතික රක්ෂණ ආවර්යය ඇතුළත් රක්ෂණ සහතිකය,
 - 7.3 දුකුණු පළාත් මෝටර රට කොමසාරිස්ගෙන් ලබා ගත් වාර්ෂික ආදායම් බලපත්‍රය සහ එහි ජායා පිටපතක් (2012 වසරේ නිකුත් කරන ලද ආරම්භක බලපත්‍රයක් නම් එම මෝටර රට ප්‍රවාහන කොමසාරිස් වරයා නිකුත් කරන ලද වලංගු ආදායම් බලපත්‍රය),
 - 7.4 රියදුරු බලපත්‍රයේ ජායා පිටපතක්,
 - 7.5 අවසර පත්‍රයක් අලත් කරවා ගැනීම සඳහා නම්, දැනට නිකුත් කර ඇති අවසර පත්‍රය හා ලේඛලය,
 - 7.6 අධිකාරිය විසින් නියම කර ඇති ගාස්තු ගෙවූ ලදු පත්,
 - 7.7 අවශ්‍ය අවස්ථාවන්හි දී අධිකාරිය විසින් පිළිගත් ත්‍රිරෝධ රට බාවකයින්ගේ සංවිධානයකින් නිකුත් කරන ලද සාමාජික සහතිකය.
08. අවසර පත්‍රය මෙහි දෙවන උපලේඛනයේ පරිදි විය යුතු ය.
09. අවසර පත්‍ර ලේඛලය (වින්ඩිස්ක්ලින් ලේඛලය) මෙහි තුන්වන උපලේඛනය පරිදි විය යුතු ය.
10. අධිකාරිය විසින් නියම කරන ලද ගාස්තු මෙහි හතරවන උපලේඛනය පරිදි විය යුතු ය.
11. අවසර පත්‍රයක් සඳහා ඉදිරිපත් කරන සැම ඉල්ලුම් පත්‍රයක් ම එම අවසර පත්‍රය වලංගු කරවීමට ඉල්ලුම්කරු අපේක්ෂා කරන දිනට මාසයකට නොඅඩු කාලසීමාවකට පෙර ඉදිරිපත් කළ යුතු ය.

12. අවසර පත්‍රයට මෙහි පහත සඳහන් නියමයන් සහ කොන්දේසි ඇතුළත් වේ.
- 12.1 යම් තැනැත්තෙකු වෙත නිකුත් කරනු ලැබූ මගි සේවා අවසර පත්‍රයක් මුහුගේ කැමැත්ත පරිදි වෙනත් තැනැත්තෙකු වෙත පැවරිය නොහැක. එවැනි පැවරීමක් ඉන්න හා බලරහිත වේ. එවැනි අවස්ථාවක් අනාරවරණය වුවහොත් එම බලපත්‍රය අවලංගු කළ යුතුය. එසේ වුව ද අධිකාරියේ ප්‍රතිපත්තියට හානි නොවන්නාවූ ද, ගුණාත්මක ප්‍රචාහන සේවාවක් සඳහා අධිකාරිය අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවල දී අවසර පත්‍රයේ අයිතිය විධිමත් කිරීමේ ක්‍රියාවාසිරාය ගත හැකි ය.
- 12.2 අන්‍යාකාරව සඳහන් කර ඇත්තේ නම් මිස, නිකුත් කරනු ලැබූ දින සිට මාස 12ක කාලයක් සඳහා අවසර පත්‍රය බලාත්මකව පවතින්නේ ය.
- 12.3 අවසරපත්‍ර ධාරියා සහ මුහුගේ සේවකයින් විසින් අදාළ සේවාව සැපයීම සඳහා යොදා ගන්නා තීරෝද රථය මනා යාත්ත්‍රික තත්ත්වයන් සහ ධාවනයට යෝගා සහ මිරිසිදු තත්ත්වයන් සැම විවම නඩත්තු කර යුතු ය.
- 12.4 මෙම ගෙවුලාසිවල අවසරපත්‍රධාරියාගේ වගකීම් සහ තීරෝද රථ රියදුරුගේ වගකීම් ද අවසර පත්‍රයට අදාළ නියමයන් සහ කොන්දේසි ලෙස සැලකේ.
- 12.5 සේවාවේ ගුණාත්මක හාවය මගින්ගේ පුරුණීත්තාවය සඳහා අධිකාරිය විසින් වරින්වර පනවනු ලබන විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු ය.
13. තීරෝද රථයෙහි පුදරුණය කළයෙනු හා තබාගත යුතු ලේඛන :
- 13.1 රියදුරු විසින් තීරෝද රථයේ තබාගත යුතු ලේඛන :-
- (අ) අවසර පත්‍රයේ මුල් පිටපත (උපලේඛන 2)
 - (ආ) ලේඛනය (උපලේඛන 3)
 - (ඇ) අධිකාරිය විසින් අනුමත කළ තීරෝද රථ කුලී ගාස්තු වතුය
 - (ඇ) මේටර් රථ ගමනා ගමන ආයුජනත යටතේ ගෙන යා යුතු දී :
- i. ආදායම් බලපත්‍රය
 - ii. රක්ෂණ සහතිකය
 - iii. රියදුරු බලපත්‍රය
- 13.2 පුදරුණය කළ යුතු දී :
- (අ) අවසර පත්‍ර ලේඛලයේ ජායා පිටපත
 - (ආ) නියමිත ගාස්තු වතුය දැක්වෙන ගාස්තු සටහන
 - (ඇ) අධිකාරිය විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයේ අංකය සහ තීරෝද රථයේ ලියාපදිංචි අංකය.
14. අවසරපත්‍රධාරියාගේ වගකීම් :-
- 14.1 පුවාහන සේවාවේ උන්නතිය හා පරිපාලන පහසුව සඳහා අවසරපත්‍රධාරියා විසින් අධිකාරිය විසින් පිළිගනු ලැබූ තීරෝද රථ සංවිධානයක සාමාජිකත්වය ලබාගත යුතු ය.
- 14.2 තීරෝද රථය යම් හඳුසි අනතුරක් සිදුවී දින 07ක් ඇතුළත තීරෝද රථ සංවිධානය හරහා අධිකාරිය වෙත දැන්විය යුතු ය.
- 14.3 බරපතල හෝ මාරක අනතුරක් සම්බන්ධයෙන් වන විට තීරෝද රථයේ නව යෝගාතා සහතිකය් ලබා ගන්නා තෙක් දාවනයේ නොයෙදිවිය යුතු ය.
- 14.4 මාරක රිය අනතුරක් සිදු කරන ලද තීරෝද රථ රියදුරුරෙකු යුතුපු සෞඛ්‍ය සෞඛ්‍ය තත්ත්වයන් සිටින බවට සහතික කරන තුරු නැවත සේවයේ නොයෙදිවිය යුතුය. (මාරක අනතුරු යන්නෙන්, අනතුරට පාතු වූ තැනැත්තෙකු එම හේතුව නිසාම මරණයට පත්වීම අදහස් කෙරේ)
- 14.5 අනෙකුත් ධාවකයින්ට හානි නොවන ආකාරයෙන් හැම විවම කටයුතු කළ යුතු ය.
15. තීරෝද රථයේ රියදුරුගේ වගකීම් :-
- 15.1 තීරෝද රථයේ ගමන් ගන්නා සියලු මගින්ගේ ආරක්ෂාව, සුවපහසුව හා විශ්වාසය සහතික වන ආකාරයෙන් තීරෝද රථය පැදැවිය යුතු ය.
- 15.2 අනුමත මගින් සංඛ්‍යාව ඉක්මවා තීරෝද රථය ධාවනය නොකළ යුතු ය.
- 15.3 යහපත් භැංකිරීමෙන් හා කළ ක්‍රියාවලන් යුතුක් විය යුතු අතර, සියලු මගින්ට මෙන්ම රජයේ සහ වෙනත් නිලධාරීන්ට ද ආවාර සම්පන්න හා විනින විය යුතු ය.
- 15.4 මත්පැන් හෝ මත්දුව්‍ය පාවිච්චි කර සේවයේ යෙදීම හෝ සේවා කාලය තුළ මත්දුව්‍ය හෝ මත්පැන් පාවිච්චි නොකළ යුතු ය.
- 15.5 තීරෝද රථය තුළ කිහිවෙකුට දුම්පානයට, මත්පැන් හෝ මත්දුව්‍ය පාවිච්චි ඉඩ නොදිය යුතු ය.

- 15.6 අධිකාරියේ බලයලත් නිලධාරියෙකු විසින් ඕනෑම අවස්ථාවක දී ත්‍රිරෝද රථය හා අදාළ ලියකියවිලි පරික්ෂා කිරීමට ඉල්ලු විට ඉදිරිපත් කළ යුතු ය.
- 15.7 ත්‍රිරෝද රථ රියුරු අධිකාරිය විසින් වරින් වර පළත්වනු ලබන ප්‍රජාත්‍රා සැසිවාර සඳහා සහභාගි විය යුතුය.
- 15.8 ත්‍රිරෝද රථය නැවතුම්පල ඇතුළත නියමිත ස්ථානයේ හැර, නැවතුම්පල අවහිර වනසේ ත්‍රිරෝද රථ නතර කර නොතැබෙය යුතු ය.
- 15.9 ත්‍රිරෝද රථයේ සේවය කරන පැම විටකම අධිකාරිය විසින් නියම කරනු ලැබූ නිල ඇදුමකින් සැරසි සේවය කළ යුතු ය.
- 15.10 හඳුසි අනතුරක්, කාර්මික දේශයක් වැනි නොවැලැක්විය හැකි හේතුවක් මත ත්‍රිරෝද රථය මගියාගේ ගමනාන්තය දක්වා යාමට නොහැකි වූ අවස්ථාවක දී එම හඳුසි අනතුර, කාර්මික දේශය කිහිපි ස්ථානය දක්වා පමණක් ගාස්තු අය කළ යුතු ය. එවැනි අවස්ථාවක දී මගියාට විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා දීමට සියල් උත්සාහයන් දැරිය යුතු ය.
- 15.11 කිසියම් මගියෙකුගෙන් අනුමත ගාස්තුවට වැඩි හෝ අඩු මුදලක් අය කිරීම හෝ ලබා ගැනීම නොකළ යුතු ය.
- 15.12 නියම හෝ අනියම් ආකාරයෙන් බාල අපරාධ, කාන්තා හිංසනය, බාල අපවාර ක්‍රියාවන් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා සම්බන්ධ නොවිය යුතු ය.

16. මගින්ගේ වගකීම් :-

- 16.1 ත්‍රිරෝද රථය තුළ දුම්පානය, මත්පැන් හෝ මත්ද්ව්‍ය පාවිච්චි නොකළ යුතු ය.
- 16.2 ත්‍රිරෝද රථය තුළ සංවර්ධිලිව හැසිරිය යුතු ය.

17. ත්‍රිරෝද රථ ධාවකයින්ගේ සංවිධානයට අදාළ වගකීම් :-

- 17.1 ත්‍රිරෝද රථ ධාවකයින්ගේ සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීම හා නීතිමය පසුබිමක් යටතේ සංවිධානයන් පවත්වාගෙන යාම සංවිධානය සතු වගකීමකි.
- 17.2 සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රාදේශීයක් සඳහාම ත්‍රිරෝද රථ ධාවකයින්ගේ සංවිධාන නිවිය යුතුය. එම සංවිධාන ප්‍රාදේශීය සංවිධාන, දිස්ත්‍රික් සංවිධාන, පළාත් සංවිධාන වගයෙන් ප්‍රාදේශීය ලෙස සංවිධාන ගත විය හැක.
- 17.3 මෙම නියෝගවල සඳහන් කොන්දේසිවලට අනුව ධාවකයින් කටයුතු කරන බවට වගබලා ගැනීම එකී සංවිධානයේ වගකීම වේ.
- 17.4 මෙම රෙගුලාසිවල සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධි විධාන සංවිධානයේ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු ය.
- 17.5 අධිකාරිය විසින් ඉල්ලා සිටිනු ලබන තිර්දේශ හා වාර්තා ලබාදීමෙන් මෙන්ම අධිකාරියට අවශ්‍ය සහාය ලබාදීමෙන් අධිකාරිය සමග ධාවකයින්ගේ සංවිධාන මනා සබඳතාවයක් පවත්වා ගෙන යුතු ය.
- 17.6 ත්‍රිරෝද රථ සේවාව විධිමත කිරීම හා නියාමනය කිරීම සම්බන්ධයෙන් වරින් වර අධිකාරිය පූදුසු යැයි හැගෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පනවනු ලබන විධිවිධාන ක්‍රියාත්මක කිරීමට සංවිධානය බැඳී සිටියි.

18. ත්‍රිරෝද රථ නැවතුම්පල සඳහා රෙගුලාසි :-

- 18.1 පළාත් පාලන ආයතන, පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, අධිකාරියේ හෝ එකගත්වය ඇතිව අවශ්‍ය ත්‍රිරෝද රථ නැවතුම්පොල පිහිටු විය හැකිය.
- 18.2 අධිකාරිය විසින් පනවනු ලබන කොන්දේසිවලට යටත්ව ත්‍රිරෝද රථ සංවිධානය විසින් එම නැවතුම්පොල පාලනය හා කළමනාකරණය කළ යුතු ය.
- 18.3 පළාත් පාලන ආයතනවලට ගෙවිය යුතු නැවතුම්පොල ගාස්තු ඒ ඒ අවසර පත්‍රධාරියා විසින් හෝ එකී සංවිධානය විසින් ගෙවිය යුතු ය.

19. ත්‍රිරෝද රථ රියුරුන් විසින් නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අවසර පත්‍ර ධාරියද වගකීමට යටත්වේ.

20. ගාස්තු මේරු සවිකළ යුතු අතර, එය අධිකාරිය විසින් කළින් කළට නියම කරනු ලබන ගාස්තු සටහන්වලට අනුකූල වනසේ විය යුතු ය.

21. මෙම නියෝග යටතේ අවසර පත්‍රයක් ලබාගත් අවසර පත්‍රධාරියෙකු විසින් අධිකාරිය වෙත එය අඟ්‍රත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රයක් (උපලේඛන 1) ඉදිරිපත් කළ විට එම අවසර පත්‍රධාරියා විසින් -

- මෙම නියෝග අනුව හා/හේ ඒ යටතේ සාදන ලද විධිවිධානවලට අනුව ක්‍රියාකර ඇති බවට,
- ඒ යටතේ සාදන ලද නියෝග යටතේ යම් වරදකට වරදකරු කරනු ලැබ නොමැති බවට,
- අධිකාරිට ගෙවිය යුතු බවට තියම කර ඇති සියලුම ගාස්තු ගෙවා ඇත්තාම හා අනෙකුත් අදාළ කොන්දේසි ඉටුකර ඇති බවට,

සැහිමකට පත්වන්නේ නම් ඒ අවසර පත්‍රයේ වලංගු කාලය ඉකුත් වන දින සිට එක් අවුරුද්දක කාලයක් සඳහා හෝ රට අඩු කාලයකට වලංගු කිරීමට අධිකාරියට හැකි ය.

22. මෙම නියෝග උපලංසනය කරන, පැහැර හරින, නොසලකා හරින කිසියම් කැනැත්තෙක් වරදකට වරදකරු වේ.

23. අධිකාරිය විසින් බලය පවතුනු ලැබූ නිලධාරීන් හෝ පරීක්ෂණ කණ්ඩායම් විසින් කරනු ලබන පරීක්ෂණයකදී මෙම නියෝග මෙන්ම උපලේඛන 5 යටතේ ඇති නියෝග උපලංසනය වී ඇති බවට එම නියෝග කඩකරන ලද පාර්ශවය ද පිළිගන්නා අවස්ථාවල පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරියට බලය ඇති.

- පරීක්ෂණයක දී අනාවරණය වූ නියෝග කඩ කිරීම මින් ඉදිරියට නොකරන බවට හෝ නිවැරදි කර ගන්නා බවට ප්‍රකාශයකට අත්සන් ගැනීමට.
- උපලේඛන 5 කොටසේ සඳහන් වැරදි සම්බන්ධයෙන් රු.400/- ක අධිහාරයක් අය කිරීමට.
- ඉහත (i) හා (ii) යන ක්‍රියාමාර්ග දෙකම ක්‍රියාත්මක කිරීමට.
- අවසර පත්‍රධාරියා ඉහත (I) සහ (II) යටතේ කටයුතු කිරීමට එකත නොවන්නේ නම් අවසර පත්‍රධාරියට විරුද්ධව 1996 අංක 02 දුරන දකුණු පළාත් මාර්ගස්ථ මිශ්‍රණ අධිකාරියේ ප්‍රයුත්තියේ 23 වන හෝ 42 වන වගන්තිය අනුව කටයුතු කිරීමට අධිකාරියට බලය ඇති.

24. ත්‍රිරෝධ රථ ධාවකයින්ගේ සංවිධානය අනුගමනය කළ යුතු කියා පටිපාටි පිළිබඳව උපදෙස් නිකුත් කිරීමට, බෙවුම් විසින් නඩත්තු කළයුතු වාර්තා, අධිකාරියට සැපයිය යුතු වාර්තා හා රථයේ ප්‍රදරුණය කළ යුතු දැන්වීම සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කිරීමට අධිකාරියට බලය ඇති.

උපලේඛනය 1

ත්‍රිරෝධ රථ මගි සේවා අවසර පත්‍රයක් සඳහා අයදුම් පත්‍රය
දකුණු පළාත් මාර්ගස්ථ මිශ්‍රණ අධිකාරිය

- දැනට අවසර පත්‍රයක් තිබේ නම් එහි අංකය :
- ත්‍රිරෝධ රථයේ අංකය :
- ත්‍රිරෝධ රථ නැවැතුම්පොල :_____ ,
- අයදුම්කරුගේ නිවසේ සිට ත්‍රිරෝධ රථ නැවැතුම්පොල දක්වා දුර කි.මී. :_____ ,
- අයදුම්කරු පිළිබඳ කොරතුරු :

 - සම්පූර්ණ නම :_____ ,
 - මුළකරු සහිතව නම :_____ ,
 - ලිපිනය :_____ ,
 - දුරකථන අංක :_____ ,
 - ජාතික හැඳුනුම්පත් අංකය :_____ ,
 - උපන් දිනය :_____ ,

- 5.7 විවාහක නම් කළමනාගේ නම සහ ලිපිනය :_____ ,
- 5.8 අයදුම්කරුගේ පදිංචි පිළිබඳ තොරතුරු :
- 5.8.1 පළාත :_____ ,
- 5.8.2 දිස්ත්‍රික්කය :_____ ,
- 5.8.3 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය :_____ ,
- 5.8.4 පොලිස් වසම :_____ ,
- 5.8.5 ග්‍රාම නිළධාරී වසම :_____ ,
- 5.9 අයදුම්කරු රජයේ දෙපාර්තමේන්තුවක/සංස්ථාවක/මණ්ඩලයක/සන්නද්ධ සේවාවක සේවයෙහි නිපුණක්තද? (මුත්/නැත)*
- 5.9.1 "මුත්" නම් අදාළ ආයතනයේ නම :_____ ,
- 5.10 බැංකු ගිණුම් විස්තර
- 5.10.1 බැංකුවේ නම :_____ ,
- 5.10.2 බැංකු යාවාව :_____ ,
- 5.10.3 ගිණුම් අංකය :_____ ,
6. රක්ෂණ ආවරණ පිළිබඳ විස්තර:
- 6.1 රක්ෂණ සමාගමේ/සංස්ථාවේ නම :_____ ,
- 6.2 රක්ෂණ වර්ගය :_____ ,
- 6.3 අවලංගු වන දිනය :_____ ,
7. ආදායම් බලපත්‍ර පිළිබඳ විස්තර :
- 7.1 ආදායම් බලපත්‍ර අවලංගු වන දිනය :_____ ,
- 7.2 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම :_____ ,
8. ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ විස්තර :
- (අදිකිකරු රියදුරු ලෙස කටයුතු කරන්නේ නම් 8.1 සිට 8.6 දක්වා පිරවීම අවශ්‍ය නොවේ.)
- 8.1 සම්පූර්ණ නම :_____ ,
- 8.2 මූලකරු සහිතව නම :_____ ,
- 8.3 ලිපිනය :_____ ,
- 8.4 දුරකථන අංක :_____ ,
- 8.5 ජාතික හැඳුනුම්පත් අංකය :_____ ,
- 8.6 උපන් දිනය :_____ ,
- 8.7 ත්‍රිරෝද රථ රියදුරු බලපත්‍ර අංකය :_____ ,
- 8.8 රියදුරු බලපත්‍ර ලබාගත් දිනය :_____ ,
- 8.9 රියදුරු බලපත්‍ර අවලංගු වන දිනය :_____ ,

9. දකුණු පළාත් මාරුගස්ථ මගි ප්‍රවාහන අධිකාරීය මගින් පවත්වනු ලැබූ ත්‍රිරෝද රථ රියදුරු පුහුණු වැඩසටහන්වලට සහභාගි වූයේ ද? (මුත්/නැත)*

- 9.1 මුත් නම් දිනය හා ස්ථානය :_____ ,
10. සංගමයක ලියාපදිංචි වී ඇත්තේ එම පිළිබඳ විස්තර :
- 10.1 සංගමයේ නම :_____ ,
- 10.2 සාමාජික අංකය :_____ ,

මා විසින් මෙම ඉල්ලුම්පතේ සපයා ඇුති තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි. මා වෙත නිකුත් කරනු ලබන අවසර පත්‍රයට අදාළ කොන්දේසි ක්‍රිකළඹාත් හෝ අධිකාරීයේ උපදෙස් අනුව ශ්‍රී නොකළ හොත් මාගේ අවසර පත්‍රය අධිභාරයක් අයකිරීමට/අත්හිටුවීමට/අවලංගු කිරීමට හෝ ප්‍රාග්ධනීය යටතේ දූෂ්‍යවම් ලැබීමට සිදුවන බව හොඳින් දතිමි.

.....
දිනය

.....
අයදුම්කරුගේ අත්සන

* නොගැලුපෙන ව්‍යවහාර ක්‍රියාවලා හෝ ප්‍රතිච්ඡල

උපලේඛන 1 (අ)

අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියවිලි :

- ත්‍රීරෝධ රථයේ ලියාපදිංචි කිරීමේ සහතිකය හෝ ලියාපදිංචි කිරීමේ විස්තරය ඇතුළත්ව මෝටර් රථ ප්‍රවාහන කොමිෂන්ස් වරයා විසින් නිකුත් කරන ලද සහතිකය සහ එම සහතිකයේ ජායා පිටපතක්.
- ත්‍රීරෝධ රථයේ ගමන් ගන්නා සියලුම මගින්ට අසිමිත රක්ෂණ ආවරණය ඇතුළත් රක්ෂණ සහතිකය.
- දකුණු පළාත් මෝටර් රථ කොමිෂන්ස් විසින් ලබා ගත් වාර්ෂික ආදායම් බලපත්‍රය සහ එහි ජායා පිටපතක් (2012 වසරේ නිකුත් කරන ලද ආරම්භක අවසර පත්‍රය සඳහා වෙනත් පළාතකට අයත් මෝටර් රථ ප්‍රවාහන කොමිෂන්ස් වරයෙකු විසින් නිකුත් කරන ලද ආදායම් බලපත්‍රය සහිත ත්‍රීරෝධ රථයක් යොදවා ඇත්තාම් එම මෝටර් රථ ප්‍රවාහන කොමිෂන්ස් වරයා නිකුත් කරන ලද විලෝග ආදායම් බලපත්‍රය)
- රියුරු බලපත්‍රයේ ජායා පිටපතක්.
- අවසර පත්‍රයක් අවශ්‍ය කරවා ගැනීම සඳහා නම්, දැනට නිකුත් කර ඇති අවසර පත්‍රය හා ලේඛලය.
- අධිකාරිය විසින් නියම කර ඇති ගාස්තු ගෙවූ ලද පත්.
- ධාවකයා ත්‍රීරෝධ රථයේ නීත්‍යන්ත්‍රිත අයිතිකරු තොවන අවස්ථාවක දී අවසරපත්‍රය දාවකයාගේ නමට නිකුත් කිරීමට බලය පවරනු ලබන ලිපිය (සාම්දාන විනිශ්චය කරුවෙකු මගින් සහතික කරනු ලැබූ ලිපිය).
- අවශ්‍ය අවස්ථාවන්හි දී අධිකාරිය විසින් පිළිගත් ත්‍රීරෝධ රථ දාවකයින්ගේ සංවිධානයකින් නිකුත් කරන ලද සාමාජික සහතිකය.

උපලේඛන 2

ත්‍රීරෝධ රථ නිත්‍ය මගි සේවා අවසර පත්‍රය


1996 අංක 02 දරන දකුණු පළාත් මාරුගස්ප මගි ප්‍රවාහන අධිකාරී ප්‍රයුෂ්ථිය හා 2009 අංක 01 දරන දකුණු පළාත් මාරුගස්ප මගි ප්‍රවාහන අධිකාරී සංගේත්‍යිත ප්‍රයුෂ්ථිය පරිදි නිකුත් කරන ලදී.

| | |
|---|-----------|
| Commencing Date : | Book No.: |
| Seating Capacity : | |
| Parking Place : | |
| Validity Period : From | To |
| Service Time : | |
| L.G. Authority : | |
| Police Division : | |
| Date : | |
| Chairman/Director General Southern Provincial Road Passenger Transport Authority | |

| | |
|--|--------------|
|  SOUTHERN PROVINCIAL ROAD PASSENGER TRANSPORT AUTHORITY STATUTE NO.02 OF 1996 & AMENDED STATUTE NO.01 OF 2009 PASSENGER SERVICE PERMIT FOR THE OPERATION OF A REGULER SERVICE FOR THE CARRIAGE OF PERSONS (SECTION 11) | |
| REGULAR THREE-WHEELER PASSENGER SERVICE PERMIT | |
| Permit No. | Owner Name : |
| | N.L.C No. : |
| Three-Wheeler No. | Address : |

ප්‍රමුණ පත්‍ර ලේඛන 3

අවසර පත්‍ර ලේඛනය

| | | | | | |
|---|---|--|---|--|---|
|  <p>දකුණු පළාත් මාර්ගස් මධ්‍ය ප්‍රවහන අධිකාරීය ආරක්ෂක සාර්කොප ව්‍යුත්‍යෙන් තෙන් යාක්නා බ්‍රේස්ට්‍රූ ප්‍රෝක්සුල්‍රත්තු අතිකාරීය SOUTHERN PROVINCIAL ROAD PASSENGER TRANSPORT AUTHORITY SPRPTA</p> |  <p>දකුණු පළාත් මාර්ගස් මධ්‍ය ප්‍රවහන අධිකාරීය ආරක්ෂක සාර්කොප ව්‍යුත්‍යෙන් තෙන් යාක්නා බ්‍රේස්ට්‍රූ ප්‍රෝක්සුල්‍රත්තු අතිකාරීය SOUTHERN PROVINCIAL ROAD PASSENGER TRANSPORT AUTHORITY SPRPTA</p> | | | | |
| ඩීලර්ද රඳ නිත්‍ය මධ්‍ය දේප්ලා අවසර පත්‍රය (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) REGULAR THREE-WHEELER PASSENGER SERVICE PERMIT | | | | | |
| <table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 50%; padding: 5px;">ඩීලර්ද රඳ අභ්‍යන්තර අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම)</td> <td style="width: 50%; padding: 5px;">ඇලර්ද රඳ නිත්‍ය මධ්‍ය දේප්ලා අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම)</td> </tr> </table> | ඩීලර්ද රඳ අභ්‍යන්තර අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) | ඇලර්ද රඳ නිත්‍ය මධ්‍ය දේප්ලා අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) | <table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 50%; padding: 5px;">ඇලර්ද රඳ නිත්‍ය මධ්‍ය දේප්ලා අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) / Three-Wheeler No _____</td> <td style="width: 50%; padding: 5px;">ඇලර්ද රඳ අභ්‍යන්තර අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) / Permit No _____</td> </tr> </table> | ඇලර්ද රඳ නිත්‍ය මධ්‍ය දේප්ලා අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) / Three-Wheeler No _____ | ඇලර්ද රඳ අභ්‍යන්තර අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) / Permit No _____ |
| ඩීලර්ද රඳ අභ්‍යන්තර අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) | ඇලර්ද රඳ නිත්‍ය මධ්‍ය දේප්ලා අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) | | | | |
| ඇලර්ද රඳ නිත්‍ය මධ්‍ය දේප්ලා අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) / Three-Wheeler No _____ | ඇලර්ද රඳ අභ්‍යන්තර අවසර පත්‍රය / (ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම) / Permit No _____ | | | | |
| නාවැතු මොල / ප්‍රමුණ ප්‍රකාශන / Parking Place | | | | | |
| වලදු වලදු කාලය / ගෙවෙනුයාපාත්ම කාලය / Validity Period සිට / තිරුත්තා / From _____ / _____ / _____ / _____ සිට / තිරුත්තා / To _____ / _____ / _____ / _____ | | | | | |
| ප්‍රධාන කාලය / ගෙවෙන කාලය / Service Time : පළාත් පාලන ආයතනය ජාලාන් පාලන ආයතනය / ඉංග්‍රීස් යෙදුම් / Local Government Authority : ආයැල්ද වයම / ගුරුවරු පිටුව / Police Division : Date : _____ / _____ / _____ | | | | | |
| ප්‍රධාන කාලය / ගෙවෙන කාලය / Service Time : පළාත් පාලන ආයතනය / ඉංග්‍රීස් යෙදුම් / Local Government Authority : ආයැල්ද වයම / ගුරුවරු පිටුව / Police Division : Date : _____ / _____ / _____ | | | | | |

No. A 0000715, සාමාජික ත්‍රිකොටො / Chairman / ප්‍රධාන අධිකාරී / Director General
No. A 0000715, නිත්‍ය ප්‍රශක්කවත්තා තීර්ණ යාක්නා ආව්යාපිත්ත්‍රාම ව්‍යුත්‍යෙන් තෙන් යාක්නා බ්‍රේස්ට්‍රූ ප්‍රෝක්සුල්‍රත්තු අතිකාරීය
Southern Provincial Road Passenger Transport Authority

උපලේඛන 4

අධිකාරීය විසින් නියම කරන ලද ගාස්තු

මෙම නියෝග තීරේද රථ මගින් මගි ප්‍රවාහනය කිරීමේ නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි උපලේඛනයේ 1 වැනි තීරුවේ දක්වා ඇති කිසිම වියක යම් කාර්යයන් සඳහා ගෙවිය යුතු ගාස්තුව 11 වැනි තීරුවේ අනුරුප සටහනේ දක්වා ඇති ගාස්තු ප්‍රමාණය විය යුතු ය.

1 වැනි තීරුව

කාර්යයන්

11 වැනි තීරුව ගෙවිය

පුතු ගාස්තු ප්‍රමාණය
රු. ගන

| | |
|---|----------|
| 01. වාර්ෂික සේවා ගාස්තුව | 500.00 |
| 02. තීරේද රථ නිත්‍ය මගි සේවා අවසර පත්‍රයක් අවශ්‍ය කිරීමේ වාර්ෂික ගාස්තුව | 100.00 |
| 03. තීරේද රථ නිත්‍ය මගි සේවා අවසර පත්‍රය නියමිත දිනට දිර්ස නොකිරීම නිසා සම්විච්‍ය වන හිත මුදල මත 10% ක අධිභාරයක් අය කිරීම | |
| 04. තීරේද රථ නිත්‍ය මගි සේවා අවසර පත්‍රය අස්ථානගත වීම නිසා අනුපිටපතක් නිකුත් කිරීම | 250.00 |
| 05. තීරේද රථ නිත්‍ය මගි සේවා අවසර පත්‍ර ලේඛලය (අනුපිටපත) | 100.00 |
| 06. තීරේද රථ නිත්‍ය මගි සේවා අවසර පත්‍රයක් නිකුත් කිරීම | 1,000.00 |
| 07. තීරේද රථ අවසර පත්‍ර අයිතිය විධිමත් කිරීමේ ගාස්තුව | 2,000.00 |
| 08. අවසර පත්‍රිකා මූල්‍ය මිය විට නීත්‍යානුකූල අයිතිය හිමි වන පුද්ගලයාට අවසරපත්‍රය පැවරීම (භාර්යාවට/සේවාමිපුරුෂයාට හෝ දැරුවන්ට) | 500.00 |
| 09. අවසරපත්‍ර නිමියා මියගිය විට නීත්‍යානුකූල අනුපාශ්චිකයෙකු නොවන පුද්ගලයෙකුට අවසර පත්‍රය පැවරීම (අංක 07 යන ගාස්තු ක්‍රමය අදාළ වේ.) (ඒසේම අංක 01, 02 යන ගාස්තු ද එකතු විය යුතුය) | |
| 10. තීරේද රථ නිත්‍ය මගි සේවා අවසර පත්‍රයට අදාළ තීරේද රථය වෙනුවට වෙනත් තීරේද රථයක් යොදීම | 500.00 |
| 11. තීරේද රථ නැවතුම්පොල වෙනස් කිරීම | 500.00 |

උපලේඛන 5

වැරදි

- අවසර පත්‍ර ලේඛලය පුද්ගලනය නොකිරීම.
- ගාස්තු සටහන පුද්ගලනය නොකිරීම.
- තීරේද රථයේ අනුමත මගින් සංඛ්‍යාව සටහන් කර නොකිවීම.
- බලපත්‍ර අංකය තීරේද රථයේ සටහන් කර නොකිවීම.
- රියදුරු නිලඳුවම නොපැළද තීරේද රථයේ මගින් ප්‍රවාහන කිරීම.
- ගාස්තු මේටරය සම්කර නොකිවීම.
- අවසර පත්‍රයක් නොමැතිව තීරේද රථයේ බාවනය කිරීම.
- මෝටර රථ ප්‍රවාහන ආයාපනතෙකි සඳහන් ලියකියවිලි ලග තබා නොගෙන තීරේද රථය බාවනය කිරීම.
- සෙසු තීරේද රථ බාවකයින්ගේ ආදායම ලබා ගැනීමේ අදහසින් හිතාමතාම බාවනය කළ බවට ඔප්පු වීම.
- අධිකාරීයේ නිලධාරීන් විසින් දෙනු ලබන නියෝග උපදෙස් පිළිනොපැදීම.
- අනුමත ගාස්තු අය නොකිරීම.
- අනුමත නැවතුම්පොලට බාහිර නැවතුම්පොලක සිට අනෙකුත් බාවකයින්ගේ ආදායමට හානි වන ලෙස සේවා පැවත්වීම.
- මහජනතාවට සෝජාකාරී ලෙස ගබඳ නිකුත් කරන උපකරණ භාවිතා කිරීම.
- වෙනත් වැරදි.

මෙම රෙගුලාසි මාලාවේ සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා අතර යම් අනනුකූලතාවයක් ඇති ව්‍යවහාර් එහි දී සිංහල පාඨය බලපැවැත්විය යුතු ය.

අර්ථ නිරෝපණ -

01. බාවකයින්ගේ සංවිධානයක් යනු සමාගම් ආදාළනත, සමුපකාර ආදාළනත යටතේ ලියාපදිංචි සම්බන්ධ සමාගමක් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ වෙනත් පිළිගත් රජයේ ආයතනයක ලියාපදිංචි සම්බන්ධ සංවිධානයක් හෝ දකුණු පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචි සංවිධානයක් වේ.

02. තීරෝද රථ නැවැතුම්පාල යනුවත් අදහස් කරනුයේ එක් බාවකයෙකුට වඩා වැඩි බාවකයින් සංඛ්‍යාවක් ඇති කළේ පදනම් මත මගි ප්‍රවාහන සේවාවන් සැපයීම සඳහා තීරෝද රථ නවත්වා ඇති ස්ථානයකි.

10-603/1

දකුණු පලාත් පලාත් සහාව

දකුණු පලාත් සහාවේ 2009/01 දරන දකුණු පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය (සංගෝධිත) ප්‍රයුජ්‍යීය II වගන්තිය යටතේ පනවනු ලබන රෙගුලාසි මෙමයින් ප්‍රසිද්ධ කරනු ලැබේ.

දකුණු පලාත් සහාවේ මූදල්, කුම සම්පාදන, නීතිය හා සාමය, ප්‍රවාහන, ජලසම්පාදන හා ජලාපවාහන, විදුලිබල, ඉංජිනේරු සේවා, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ පලාත් පාලන අමාත්‍ය පාලන අමාත්‍ය විෂයලාභ ද සිල්වා වන මත 1996 අංක 02 දරන දකුණු පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ ප්‍රයුජ්‍යීය 41 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලකළ අනුව 2009 අංක 01 දරන දකුණු පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ (සංගෝධිත) ප්‍රයුජ්‍යීය සඳහන් පරිදි පාසැල් සිසුන් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් පනවනු ලබන රෙගුලාසි මෙයින් නිවේදනය කරමි.

ඡාන් විෂයලාභ ද සිල්වා,
මූදල්, කුම සම්පාදන, නීතිය හා සාමය, ප්‍රවාහන,
ජලසම්පාදන හා ජලාපවාහන, විදුලිබල,
ඉංජිනේරු සේවා, සෞඛ්‍ය,
දේශීය වෛද්‍ය සහ පලාත් පාලන අමාත්‍ය,
දකුණු පලාත් පලාත් සහාව,
ගාල්ල.

2012 අගෝස්තු මස 24 වැනි දින,
ගාල්ල, දකුණු පලාත් සහාවේ,
මූදල්, කුම සම්පාදන, නීතිය හා සාමය, ප්‍රවාහන, ජලසම්පාදන හා ජලාපවාහන,
විදුලිබල, ඉංජිනේරු සේවා, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ පලාත් පාලන අමාත්‍යයෙන් දී ය.

නියෝග

01. මෙම රෙගුලාසි දකුණු පලාත් සහාවේ "2012 අංක 02 දරන පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රෙගුලාසි" යනුවත් හඳුන්වනු ලබන අතර, එම රෙගුලාසි 2012 සැප්තැම්බර් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වන්නේ ය.

02. 2012 සැප්තැම්බර් මස 15 වැනි දින සිට දකුණු පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ, පාසැල් සිසුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍රයක් හෝ ලියාපදිංචි වීමක් නොමැතිව වෙන් වෙන් වශයෙන් ගාස්තු අය කිරීමකින් හෝ කුලී පදනම් මත ගාස්තු අය කිරීමකින් හෝ පාසැල් සිසුන් දකුණු පලාත් කුල ප්‍රවාහනයේ නොයෙදිය යුතුය. එසේම දකුණු පලාත් සිට වෙනත් පලාත් බල ප්‍රදේශයකට මෙන්ම වෙනත් පලාත් බල ප්‍රදේශයක සිට දකුණු පලාත් බල ප්‍රදේශය කුලට පාසැල් සිසුන් ප්‍රවාහනය කරන්නේ නම් ද අවසර පත්‍රයක් ලබාගත යුතු ය.

03. අවසර පත්‍රය නිකුත් කරනු ලබන්නේ රථයේ නීත්‍යානුකූල අයිතිකරුගේ නමට ය.

04. අවසර පත්‍රයක් නිකුත් කිරීමට, අලත් කිරීමට හෝ එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට අධිකාරියට බලය ඇත්තේ ය.

4.1 එම අතිමතය පාවිච්ච කිරීමේ දී පහත සඳහන් කරුණු පිළිබඳව අධිකාරිය සැලකිල්ලට ගත යුතු ය.

- (අ) අදාළ මාරුගයේ පාසැල් සිසුන් ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාම සඳහා ඒ හා සම්බන්ධ මගි ඉල්ලුම හා ප්‍රවාහන අවශ්‍යතා කොතෙක් දුරට ඉවුම් ඇත් ද යන වග.
- (ආ) අදාළ මාරුගයේ පාසැල් සිසුන් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍යතා සම්පූර්ණ වී ඇත්තාම්, එම මාරුගයට නව අවසර පත්‍රයක් නිකුත් කිරීම යොශ්‍ය වන්නේ ද යන වග.
- (ඇ) පාසැල් සිසුන් ප්‍රවාහන සේවා යටතේ අදාළ කාලසීමාව තුළ සේවා සැපයිය හැකි පාසැල් කුමක්දැයි යනවග, (එසේ නොවන අවස්ථාවන්හිදී ඒ සම්බන්ධයෙන් අදාළ විධිවිධාන සැකකීම අධිකාරිය සතු වන්නේය.)
- (ඇ) ඉල්ලුම්කරුට පාසැල් සිසුන් ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාමේ හැකියාව ඇත් ද යන වග,
- (ඉ) පාසැල් සේවාව නිසා නගරය තුළ මාරුග තදබදය තවදුරටත් වැඩිවන්නේ ද යන වග,
- (ඊ) සේවා සැපයීම ගුණාත්මක හාවයකින් යුතුව හා නීත්‍යානුකූලව සිදුකළ හැකි ද නැතහොත් සිදුකර ඇත් ද යන වග,
- (උ) බස් සේවා ක්‍රියාත්මක නොවන මාරුග සඳහා කොතෙක් දුරට ප්‍රයෝගනවත් වේ ද යන වග,

05. අවසර පත්‍රයක් ලබා ගැනීමේ දී, අලත් කිරීමේ දී, මාරු කිරීමේ දී හෝ සංගේධනය කිරීමේ දී සැම අයදුම් පත්‍රයක් ම මාසයක් ඇතුළත බලපත්‍රයා විසින් හෝ සංවිධානයක් නම් එහි බලයෙන් තිළුවාරියා විසින් නියමිත ආකාශී පත්‍රය (උපලේඛන 1) අනුව ඉදිරිපත් කළ යුතු වේ. එම අයදුම් පත්‍රය සමඟ උපලේඛන 1(අ) සඳහන් ලියවිලි හා ගාස්තු ගෙවූ ලද පත් ඉදිරිපත් කළ යුතු වේ.

06. පාසැල් සිසුන් ප්‍රවාහන ගාස්තු ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන තෙක් දකුණු පළාතට අයත් ගාස්තු සටහන් සකස් කිරීමට අධිකාරියට හැකි ය.

07. 2012 හා 2013 වර්ෂයේදී පාසැල් සිසුන් ප්‍රවාහන සේවා අවසර පත්‍ර නිකුත් කිරීමේ දී දැනට සිසුන් ප්‍රවාහනය කරනු ලබන සියලු වාහන සඳහා අවසර පත්‍ර නිකුත් කරනු ලැබේ. මෙම අවස්ථාවේ දී දැනට පාසැල් සිසුන් ප්‍රවාහන සේවා සිදුකරන බවට ධාවකයින් විසින් පහත සඳහන් ආකාරයට තහවුරු කළ යුතුවේ.

- 7.1 අධිකාරිය පිළිගත් ධාවකයින්ගේ සංවිධානයක නිරදේශිත ලිපියක් මගින්
- 7.2 සංවිධානයකට අයත් නොමැති නම් පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථයේ ගමන් ගන්නා සිසුන්ගේ නිරදේශය විදුහළුපතිතුමා විසින් සහතික කොට ඉදිරිපත් කරනු ලබන ලිපිය හා දිවුරුම් ප්‍රකාශයක් මගින්
- 7.3 මිට අමතරව අවශ්‍ය අවස්ථාවන්හිදී අධිකාරිය විසින් 7.2 කරුණට සමගාමීව අධිකාරියේ තිළුවාරින් මගින් පරික්ෂා කොට තහවුරු කර ගන්නා වාර්තාවක් මගින්

08. අවසර පත්‍රය මෙහි 2 උපලේඛන පරිදි විය යුතු ය.

09. අවසර පත්‍ර ලේඛනය (වින්ඩිස්ක්‍රින් ලේඛනය) මෙහි 3 උපලේඛන පරිදි විය යුතු ය.

10. අධිකාරිය විසින් නියම කරන ලද ගාස්තු මෙහි 4 උපලේඛන 4 පරිදි විය යුතු ය.

11. අවසර පත්‍රයක් වලංගු කිරීම සඳහා ඉදිරිපත් කරන සැම ඉල්ලුම් පත්‍රයක් ම එම අවසර පත්‍රය වලංගු කරවීමට ඉල්ලුම්කරු අපේක්ෂා කරන දිනට මාසයකට නොඅඩු කාලසීමාවකට පෙර ඉදිරිපත් කරනු ලැබේය යුතු ය.

12. අවසර පත්‍රයට මෙහි පහත සඳහන් නියමයන් සහ කොන්දේසි ඇතුළත් වේ.

12.1 යම් තැනැත්තෙකු වෙත නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක් ඔහුගේ කැමැත්ත පරිදි වෙනත් තැනැත්තෙකු වෙත පැවරිය නොහැක. එවැනි පැවරීමක් ඉන්න හා බලරහිත වේ. එවැනි අවස්ථාවක් අනාරවණය වූවහොත් එම බලපත්‍රය අවලංගු කළ යුතුය. එසේ වූව ද අධිකාරියේ ප්‍රතිපත්තියට හානි නොවන්නාවූ ද, ගුණාත්මක පාසැල් සිසුන් ප්‍රවාහන සේවාවක් සඳහා අධිකාරිය අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවලදී අවසර පත්‍රයේ අධිතිය විධීමත් කිරීමේ ක්‍රියාමාරු අධිකාරියට ගත හැකිය.

12.2 අන්‍යාකාරව සඳහන් කර ඇත්තේ නම් මිස, නිකුත් කරනු ලැබූ දින සිට මාස 12ක කාලයක් සඳහා අවසර පත්‍රය බලාත්මකව පවතින්නේ ය.

- 12.3 අවසර පත්‍ර ධාරියා සහ ඔහුගේ සේවකයින් විසින් අදාළ සේවාව සැපයීම සඳහා යොදා ගන්නා පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය ධාවනයට යෝග්‍ය මතා යාන්ත්‍රික තත්ත්වයෙන් සහ පිරිසිදු තත්ත්වයෙන් සැම විටම නඩත්තු කර ගත යුතුය.
- 12.4 මෙම රෙගුලාසිවල සඳහන් වන අවසර පත්‍ර ධාරියාගේ වගකීම් සහ පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රියදුරුගේ හා කාර්ය මණ්ඩලයේ වගකීමිද අවසර පත්‍රයට අදාළ නියමයන් සහ කොන්දේසි ලෙස සැලකේ.
- 12.5 සේවාවේ ගුණාත්මක භාවය හා පාසැල් සිසුන්ගේ සුරක්ෂිතභාවය සඳහා අධිකාරිය විසින් විරින්වර පනවනු ලබන විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු ය.
13. පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථයෙහි පුද්ගලනය කළයතු හා තබාගත යුතු ලේඛන :
- 13.1 රියදුරු විසින් පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථයේ තබාගත යුතු ලේඛන :-
- (ආ) අවසර පත්‍රයේ මූල්‍ය පිටපත (උපලේඛන 2)
 - (ඇ) ලේඛලය (උපලේඛන 3)
 - (ඈ) අධිකාරිය විසින් අනුමත කළ පාසැල් සිසුන් ප්‍රවාහන සේවා කළේ ගාස්තු වනුය
 - (ඉ) මොටර රථ ගමනා ගමන ආයුජනත යටතේ ගෙන යා යුතු දී :
- i. ආදායම් බලපත්‍රය
 - ii. රක්ෂණ සහතිකය
 - iii. රියදුරු බලපත්‍රය
- 13.2 පුද්ගලනය කළ යුතු දී :
- (ආ) අවසර පත්‍ර ලේඛලයේ ජායා පිටපත
 - (ඇ) නියමිත ගාස්තු වනුය දැක්වෙන ගාස්තු සටහන
 - (ඈ) අධිකාරිය විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයේ අංකය සහ පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථයේ ලියාපදිංචි අංකය.
14. අවසර පත්‍ර ධාරියාගේ වගකීම :-
- 14.1 ප්‍රවාහන සේවාවේ උන්නතිය හා පරිපාලන පහසුව සඳහා අවසර පත්‍ර ධාරියා විසින් අධිකාරිය විසින් පිළිගනු ලැබූ බාවකයින්ගේ සංවිධානයක සාමාජිකත්වය ලබාගත යුතු ය.
- 14.2 පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය යම් හදිසි අනතුරක් සිදුවී දින 07ක් ඇතුළත ධාවකයින්ගේ සංවිධානය හරහා අධිකාරිය වෙත දැනුවීය යුතු ය.
- 14.3 මාරක අනතුරක් සම්බන්ධයෙන් වන විට ගෙයෙන් සහතියක් රථය වෙනුවෙන් ලබා ගන්නා තෙක් පාසැල් සිසුන් ප්‍රවාහන සේවාවේ රථය ධාවනයේ නොයෙදිය යුතු ය.
- 14.4 මාරක රය අනතුරක් සිදු කරන ලද පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රියදුරුක සුදුසු සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට සහතික කරන තුරු නැවත සේවයේ නොයෙදිය යුතුය. (මාරක අනතුරු යන්නෙන්, අනතුරට පාතු වූ තැනැත්තෙකු එම හේතුව නිසාම මරණයට පත්වීම අදහස් කෙරේ)
- 14.5 පාසැල් පැවැත්වෙන සැම දිනයන්හිම අනිවාරයෙන්ම ධාවනය කළ යුතු ය.
- 14.6 අවසර පත්‍රය සඳහා ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කරන ලද විස්තර වල යමිකි වෙනසක් සිදුවෙනුම් එකී වෙනස වෙනස්වීම සිදුවූ දිනයේ සිට දින 14ක් ඇතුළත අධිකාරිය වෙත දැනුම් දිය යුතු ය.
15. පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රියදුරුගේ හා කාර්ය මණ්ඩලයේ වගකීම :-
- 15.1 රියදුරු හා කාර්ය මණ්ඩලය අධිකාරියේ ලියාපදිංචි වී හැඳුනුම්පතක් ලබාගත යුතු ය.
- 15.2 ගමන් ගන්නා සියලු සිසුන්ගේ ආරක්ෂාව, සුවපහසුව හා විශ්වාසය සහතික වන ආකාරයෙන් පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය පැදිවීය යුතු ය.
- 15.3 අනුමත සංඛ්‍යාව ඉක්මවා පාසැල් සිසුන් ප්‍රවාහන නොකළ යුතු ය.
- 15.4 සැම විටම රථය තුළ ප්‍රථමාධාර පෙවිටියක් තිබිය යුතු අතර රියදුරු හා කාර්ය මණ්ඩලය ප්‍රථමාධාර පිළිබඳ මූලික දැනුමක් ලබා සිටිය යුතු ය.
- 15.5 සිය රථය තුළ ගමන් ගන්නා සිසුන්ගේ විස්තර රියදුරු සනුව තිබිය යුතු ය.
- 15.6 නියමිත මාරුගයේ පමණක් ධාවනය කළ යුතු අතර තෙව් මාරු යොදා නොගත යුතු ය.
- 15.7 නියමිත වෙළාවට, සිසුන් නංවා ගැනීම හා පාසල වෙත ඇරලිම කළ යුතු ය.
- 15.8 යහපත් හැකිරීමෙන් හා කළේ ක්‍රියාවෙන් යුත්ත විය යුතු අතර, සියලු පාසැල් සිසුන් මෙන්ම රජයේ සහ වෙනත් තිබාගින්ට ආවාර සම්පන්න හා විනිත විය යුතු ය.

- 15.9 මත්පැන් හෝ මත්දුව්‍ය පාවිච්චි කර සේවයේ යෙදීම හෝ සේවා කාලය තුළ මත්දුව්‍ය හෝ මත්පැන් පාවිච්චි නොකළ යුතු ය.
- 15.10 පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය තුළ කිසිවෙකුට දුම්පානයට, මත්පැන් හෝ මත්දුව්‍ය පාවිච්චියට ඉඩ නොදිය යුතු ය.
- 15.11 අපරික්ෂාකාරීව, නොසැලකිලිමත්ව හා අන්ත්‍රාධායක ලෙස පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය පැදිවීම නොකළ යුතු ය.
- 15.12 අධිකාරියේ බලයලත් නිලධාරියෙකු විසින් ඕනෑම අවස්ථාවකදී පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය හා අදාළ ලියකියවිලි පරික්ෂා කිරීමට ඉදිලු විට ඉදිරිපත් කළ යුතු ය.
- 15.13 අධිකාරිය විසින් වරින් වර පවත්වනු ලබන ප්‍රඛණු සැකිවාර සඳහා පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රියදුරුන් හා කාර්ය මණ්ඩලය සහභාගි විය යුතු ය.
- 15.14 මාර්ගය අවහිර වනසේ පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය නැවැත්වීම නොකළ යුතු අතර, සිසුන්ගේ ආරක්ෂාව තහවුරු වන සේ සුදුසු ස්ථානයක නවතා සිසුන් පාසල දක්වා රැගෙන යාම මෙන්ම පාසල් සිට නිවසට ගෙන ගොස් ඇරඹීම කළ යුතු ය.
- 15.15 පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථයේ සේවය කරන රියදුරු හා කාර්ය මණ්ඩලය අධිකාරිය විසින් නියම කරනු ලැබූ නිළ ඇදුමකින් සැරසී සේවය කළ යුතුය.
- 15.16 පාසල් සිට සිසුන් පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය වෙත කැදුවා ගෙන ඒම ඒ සඳහා යොදවා ඇති පාලිකාව, රියදුරු හෝ කාර්ය මණ්ඩලය විසින් සිදු කළ යුතු ය.
- 15.17 සිසුන්ගේ ආරක්ෂාව සඳහා රථය ධාවනය කිරීමට ප්‍රථම සියලුම සිසුන් පිළිබඳව සෞයා බැලිය යුතු අතර රථය තුළ සිරින් සිසුන්ට ආරක්ෂාව පිළිබඳව උපදෙස් ලබාදිය යුතු ය.
- 15.18 පාසැල් සිසුන් ප්‍රවාහන සේවා රථය කිසිදු අවස්ථාවක පාසලට හෝ මාර්ගයට බාධාවක් වන පරිදි ඒ ආසන්නයේ රඳවා නොතැබිය යුතු අතර සුදුසු ස්ථානයක රථය ගාල් කර තැබිය යුතු ය.
- 15.19 හඳුසී අන්තරක්, කාර්මික දේශීලයක් වැනි නොවැලැක්විය හැකි හේතුවක් මත පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථය ගෙන්න්තය දක්වා ගෙන යාමට නොහැකි වූ අවස්ථාවකදී එහි රැගෙන යනු ලබන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු වනසේ කටයුතු කළ යුතු ය. එවැනි අවස්ථාවකදී එහි සිසුන්ට විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා දීමට සියලු උත්සාහයන් දැරිය යුතු අතර සිසුන්ගේ දෙමාපියන් හෝ හාරකරුවන් දැනුවත් කිරීමටද කටයුතු කළ යුතු ය.
- 15.20 පාසැල් සිසුන් දැනුවත් කිරීම සඳහා අධිකාරිය විසින් ලබාදෙන දැන්වීම් සිසුන් ප්‍රවාහන සේවා රථය තුළ පදිංචනය කළ යුතු ය.

16. පාසැල් සිසුන්ගේ හා දෙමාපියන්ගේ/හාරකරුවන්ගේ වගකීම :-

- 16.1 පාසැල් සිසුන් තම ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නියමිත ස්ථානයට පැමිණී පසු පාසල් සිසුන් ප්‍රවාහන සේවා රියදුරු තැන විසින් ලබාදෙන උපදෙස් පරිදි රථයෙන් ආරක්ෂා සහිතව නැගීම හා බැඳීම කළ යුතු ය.
- 16.2 සැම විටම වැඩිමල් සිසුන් විසින් වයසින් අඩු සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ය.
- 16.3 දෙමාපියන්/හාරකරුවන් විසින් විරින්වර තම දරුවන් ප්‍රවාහනය කරන, පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථය, රියදුරු හා කාර්ය මණ්ඩලය පිළිබඳව විමසිලිමත් විය යුතුය. අක්‍රමිකතාවක් හෝ අයෝග්‍යතාවයක් වේ නම් එය අධිකාරියට වාර්තා කළ යුතු යි.
- 16.4 හඳුසී අන්තරක්, කාර්මික දේශීලයක් වැනි නොවැලැක්විය හැකි හේතුවක් මත පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථය ගෙන්න්තය දක්වා යාමට නොහැකි බව රියදුරු හෝ කාර්ය මණ්ඩලය විසින් දැනුම් දුන් පසු ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක විය යුතු ය.
- 16.5 පාසල නිමවූ පසු නියමිත පරිදි පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථයෙන් ආපසු නිවසට ඒමට කිසියම් හේතුවක් නිසා නොහැකි වෙනම් එම සිසුවාගේ දෙමාපියන් හෝ හාරකරු විසින් රථයේ රියදුරුට හෝ කාර්ය මණ්ඩලයට ඒ බව දැන්වීය යුතුය. එසේ කිරීමට නොහැකිනම් එම රථයෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා වෙනත් සිසුවෙකුට ඒ බව දැන්වීය යුතු ය.

17. පාසල් සිසුන් ප්‍රවාහන සේවා බාවකයින්ගේ සංවිධානයන්ට අදාළ වගකීම :-

- 17.1 අනෙකානා පුහුදානාවය වැඩිදියුණු කරගැනීම, සේවාවේ දී මූහුණදෙන පොදු ගැට්ටි විසඳා ගැනීම වැනි කරුණු උදෙසා පාසල් සිසුන් ප්‍රවාහන සේවා බාවකයින්ගේ සංවිධානයන් පිහිටුවා ගත හැක. තම සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීම හා නීතිමය පසුබීමක් යටතේ පවත්වාගෙන යාම සංවිධානය සතු වගකීමකි. මෙම සංවිධාන ප්‍රාදේශීය, දිස්ත්‍රික්කා හා පළාත් සංවිධාන වශයෙන් ප්‍රාථමික කර ගතිමත් වඩාත් ගක්මින් ව්‍යුහයක් ගොඩනගා ගැනීමට අවකාශ ඇත.
- 17.2 මෙම නීයෝගවල සඳහන් කොන්දේසිවලට අනුව තම සංවිධානයට අයන් බාවකයින් කටයුතු කරන බවට වගකීම වැනිම එකී සංවිධානයේ වගකීම වේ.

17.3 අධිකාරිය විසින් ඉල්ලා සිටිනු ලබන තිරෙදේග හා වාර්තා ලබාදීමෙන් මෙන්ම අධිකාරියට අවශ්‍ය සහාය ලබාදීමෙන් අධිකාරිය සමඟ දාවකයින්ගේ සංවිධාන මිනා සබඳතාවයක් පවත්වා ගෙන යුතුතු ය.

17.4 මෙම රෙගුලාසිවල සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධි විධාන සංවිධානයේ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු ය.

17.5 පාසල් සිපුන් ප්‍රවාහන සේවා විධිමත් කිරීම හා නියාමනය කිරීම සම්බන්ධයෙන් වරින් වර අධිකාරිය සුදුසු යැයි හැගෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පනවනු ලබන විධිවිධාන ක්‍රියාත්මක කිරීමට සංවිධානය බැඳී සිටිය යුතු ය.

18. පාසල් සිපුන් ප්‍රවාහන සේවා නැවැතුම්පල සඳහා රෙගුලාසි :-

18.1 පළාත් පාලන ආයතන, පොලිසිය, මාස්ත සංවර්ධන අධිකාරිය, පළාත් මාස්ත සංවර්ධන අධිකාරිය, හෝ අධිකාරියේ එකත්ත්වය ඇතිව අවශ්‍ය පාසල් සිපුන් ප්‍රවාහන සේවා නැවැතුම්පොල පිහිටු විය හැකි ය.

18.2 අධිකාරිය විසින් පනවනු ලබන කොන්දේසිවලට යටත්ව දාවකයින්ගේ සංවිධානය විසින් එම නැවැතුම්පොල පාලනය හා කළමනාකරණය කළ යුතු ය.

18.3 පළාත් පාලන ආයතනවලට ගෙවිය යුතු නැවැතුම්පොල ගාස්තු ඒ ඒ අවසර පත්‍රධාරියා විසින් හෝ එකී සංවිධානය විසින් ගෙවිය යුතු ය.

19. පාසල් සිපුන් ප්‍රවාහන සේවා රියදුරු හෝ කාර්ය මණ්ඩලය විසින් නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අවසරපත්‍ර දාරියා ද වගකීමට යටත්වේ.

20. මෙම නියෝග යටතේ අවසර පත්‍රයක් ලබාගත් අවසර පත්‍රධාරියෙකු විසින් අධිකාරිය වෙත එය අත්ත් කිරීම සඳහා ඉල්ප්‍රමි පත්‍රයක් (උපලේඛන 1) ඉදිරිපත් කළ විට එම අවසර පත්‍රධාරියා විසින් -

- මේ නියෝග අනුව හා/හෝ ඒ යටතේ සාදන ලද විධිවිධානවලට අනුව ක්‍රියාකර ඇති බවට,
- ඒ යටතේ සාදන ලද නියෝග යටතේ යම් වරදකට වරදකර කරනු ලැබ නොමැති බවට,
- අධිකාරියට ගෙවිය යුතු බවට නියම කර ඇති සියලුම ගාස්තු ගෙවා ඇත්ත්තම් හා අනෙකුත් අදාළ කොන්දේසි ඉටුකර ඇති බවට,

සැකීමකට පත්වන්නේ නම් ඒ අවසර පත්‍රයේ වලංගු කාලය ඉකුත් වන දින සිට එක් අවුරුද්දක කාලයක් සඳහා හෝ රේට අඩු කාලයකට වලංගු කිරීමට අධිකාරියට හැකි ය.

21. මෙම නියෝග උල්ලාසනය කරන, පැහැර හරින, නොසලකා හරින කිසියම් තැනැත්තෙක් වරදකට වරදකට වරදකරු වේ.

22. අධිකාරිය විසින් බලය පවරනු ලැබූ නිලධාරීන් හෝ පරීක්ෂණ කණ්ඩායම් විසින් කරනු ලබන පරීක්ෂණයක දී මෙම නියෝග මෙන්ම උපලේඛන 5 යටතේ සඳහන් කර ඇති වැරදි සිදුකර ඇති බව එම නියෝග කඩකරන ලද පාර්ශවය ද පිළිගන්නා අවස්ථාවල පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරියට බලය ඇති.

- පරීක්ෂණයක දී අනාවරණය වූ නියෝග කඩ කිරීම මින් ඉදිරියට නොකරන බවට හෝ නිවැරදි කර ගන්නා බවට ප්‍රකාශයකට අත්සන් ගැනීමට.
- උපලේඛන 5 කොටසේ සඳහන් වැරදි සම්බන්ධයෙන් R.400/- ක අධිහාරයක් අය කිරීමට.
- ඉහත (i) හා (ii) යන ක්‍රියාමාර්ග දෙකම ක්‍රියාත්මක කිරීමට.
- අවසර පත්‍රධාරියා ඉහත (I) සහ (II) යටතේ කටයුතු කිරීමට එකඟ නොවන්නේ නම් අවසර පත්‍රධාරියාට විරුද්ධව 1996 අංක 02 දුරන දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ ප්‍රයුත්තියේ 23 වන හෝ 42 වන වගන්තිය අනුව කටයුතු කිරීමට අධිකාරියට බලය ඇති.

23. දාවකයින්ගේ සංවිධාන අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි පිළිබඳව උපදෙස් තිකුත් කිරීමට, මුළුන් විසින් නඩත්තු කළයුතු වාර්තා, අධිකාරියට සැපයිය යුතු වාර්තා හා රථයේ ප්‍රදානය කළ යුතු දැන්වීම සම්බන්ධයෙන් උපදෙස් තිකුත් කිරීමට අධිකාරියට බලය ඇති.

24. පාසල් සිපුන් ප්‍රවාහන සේවා රථය එම සේවා සැපයීමේ කාලයීමාවෙන් පසුව මගි අවශ්‍යතාවය පරිදි විශේෂ සේවා සඳහා ගැනීම සඳහා බලපැවැත්තේවන රෙගුලාසි අධිකාරිය විසින් පනවනු ලැබේ.

උපලේඛනය 1

පාසල් සිපුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍රයක් සඳහා අයදුම් පත්‍රය
දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය

1. දැනට අවසර පත්‍රයක් තිබේ නම් එහි අංකය _____
2. පාසල් සිපුන් ප්‍රවාහන සේවා රථයේ ලියාපදිංචි අංකය _____
3. පාසල් සිපුන් ප්‍රවාහන සේවා නැවැතුම්පොල : _____,
4. පාසල් සිපුන් ප්‍රවාහනය කරනු ලබන මාර්ගය : _____,
5. පාසල් සිපුන් රෙගෙන යනු ලබන පාසල් හා සිපුන්ගේ නාම ලේඛනය (සිපුන්ගේ නාමලේඛනය ලිපිනයන් සහිතව ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළ යුතුය)
 - 1
 - 2
 - 3
6. අයදුම්කරු පිළිබඳ තොරතුරු :
 - 6.1 සම්පූර්ණ නම : _____,
 - 6.2 මූලකුරු සහිතව නම : _____,
 - 6.3 ලිපිනය : _____,
 - 6.4 දුරකථන අංක : _____,
 - 6.5 ජාතික හැඳුනුම්පත් අංකය : _____,
 - 6.6 උපන් දිනය : _____,
 - 6.7 විවාහක නම් කළතුයාගේ නම සහ ලිපිනය : _____,
 - 6.8 අයදුම්කරුගේ පදිංචිය පිළිබඳ තොරතුරු :
 - 6.8.1 පළාත : _____,
 - 6.8.2 දිස්ත්‍රික්කය : _____,
 - 6.8.3 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : _____,
 - 6.8.4 පෙළිස් වසම : _____,
 - 6.8.5 ග්‍රාම නිළධාරී වසම : _____,
 - 6.9 අයදුම්කරු රජයේ දෙපාර්තමේන්තුවක/සංස්ථාවක/මණ්ඩලයක/සන්නද්ධ සේවාවක සේවයෙහි නිපුණත් ද? (මධ්‍ය/නැත)*
 - 6.9.1 "මධ්‍ය" නම් අදාළ ආයතනයෙහි නම : _____,
 - 6.10 බැංකු ගිණුම් විස්තර
 - 6.10.1 බැංකුවේ නම : _____,
 - 6.10.2 බැංකු ගාබාව : _____,
 - 6.10.3 ගිණුම් අංකය : _____,
7. රක්ෂණ ආවරණ පිළිබඳ විස්තර:
 - 7.1 රක්ෂණ සමාගමේ/සංස්ථාවේ නම : _____,
 - 7.2 රක්ෂණ වර්ගය : _____,
 - 7.3 අවලංගු වන දිනය : _____,
8. ආදායම් බලපත්‍රය පිළිබඳ විස්තර :
 - 8.1 ආදායම් බලපත්‍රය අවලංගු වන දිනය : _____,
 - 8.2 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම : _____,
9. පාසල් සිපුන් ප්‍රවාහන සේවා රථ රියදුරු පිළිබඳ විස්තර :

(අයිතිකරු රියදුරු ලෙස කටයුතු කරන්නේ නම් 9.1 සිට 9.7 දක්වා පිරවීම අවශ්‍ය නොවේ.)

 - 9.1 සම්පූර්ණ නම : _____,
 - 9.2 මූලකුරු සහිතව නම : _____,
 - 9.3 ලිපිනය : _____,
 - 9.4 දුරකථන අංක : _____,
 - 9.5 ජාතික හැඳුනුම්පත් අංකය : _____,
 - 9.6 උපන් දිනය : _____,
 - 9.7 විවාහක නම් කළතුයාගේ නම සහ ලිපිනය : _____,
 - 9.8 රියදුරු බලපත්‍ර අංකය : _____,
 - 9.9 රියදුරු බලපත්‍ර ලබාගත් දිනය : _____,
 - 9.10 රියදුරු බලපත්‍රය අවලංගු වන දිනය : _____,

10. සංගමයක ලියාපදිංචි ඇත්තෙම් ඒ පිළිබඳ විස්තර :

10.1 සංගමයේ නම : _____,

10.2 සාමාජික අංකය : _____,

11. දකුණු පලාත් මාරුගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය මගින් පවත්වනු ලැබූ පාසල් සිජුන් ප්‍රවාහන සේවා රියදුරු පුහුණු වැඩසටහන්වලට සහභාගි වූයේ ද? (මව/නැත)*

11.1 මව නම් දිනය හා සේවා නය : _____,

මා විසින් මෙම ඉල්ලුම්පතෙන් සපයා ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි. මා වෙත නිකුත් කරනු ලබන අවසර පත්‍රයට අදාළ තීයයන් හා කොන්දේසි කඩිකල නොත් හෝ අධිකාරියේ උපදෙස් අනුව ක්‍රිය තොකල නොත් මාගේ අවසර පත්‍රය අධිභාරයක් අයකිරීමට/අත්හිටුවීමට/අවලංගු කිරීමට හෝ ප්‍රයුත්තිය යටතේ දැඩුවම් ලැබීමට සිදුවන බව හොඳින් දනිමි.

.....
දිනය

.....
අයදුම්කරුගේ අත්සන

* තොගලපෙන ව්‍යවහාර කුඩා හරින්න

උපලේඛන 1 (අ)

අයදුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි

- පාසල් සිජුන් ප්‍රවාහන සේවා රථයේ ලියාපදිංචි කිරීමේ සහතිකය හෝ ලියාපදිංචි කිරීමේ විස්තරය ඇතුළත්ව මොටර රථ ප්‍රවාහන කොමසාරස්වරයා විසින් නිකුත් කරන ලද සහතිකය සහ එම සහතිකයේ ජායා පිටපතක්.
- පාසල් සිජුන් ප්‍රවාහන සේවා රථයේ ගමන් ගන්නා සියලුම සිජුන් සඳහා අඩිමික රක්ෂණ ආවරණය ඇතුළත් රක්ෂණ සහතිකය.
- වාර්ෂික ආදායම් බලපත්‍රය සහ එහි ජායා පිටපත.
- රියදුරු බලපත්‍රයේ ජායා පිටපතක්.
- අවසර පත්‍රයක් අවශ්‍ය කරවා ගැනීම සඳහා නම්, දැනට නිකුත් කර ඇති අවසර පත්‍රය හා ලේඛලය.
- අධිකාරිය විසින් නියම කර ඇති ගැස්තු ගෙවූ ලද පත්‍ර.
- පාසල් සිජුන් ප්‍රවාහන සේවා රථය වෙනත් පලාත් සහාවක ධාවනය කරන ලද පාසල් සිජුන් ප්‍රවාහන සේවා රථයක් නම් එම පලාත් සහාව විසින් නිකුත් කරන ලද මුදාහැරීමේ ලිපිය.
- අවශ්‍ය අවස්ථාවන්හි දී අධිකාරිය විසින් පිළිගත් ධාවකයින්ගේ සංවිධානයකින් නිකුත් කරන ලද සාමාජික සහතිකය.

උපලේඛන 2

පාසල් සිජුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍රය

1996 අංක 02 දරන දකුණු පලාත් මාරුගස්ථ මගි ප්‍රවාහන අධිකාරි ප්‍රයුත්තිය හා 2009 අංක 01 දරන දකුණු පලාත් මාරුගස්ථ මගි ප්‍රවාහන අධිකාරි සංශෝධන ප්‍රයුත්තිය පරිදි නිකුත් කරන ලදී.

| | |
|---|-----------|
| Commencing Date : | Book No : |
| Seating Capacity : | |
| Route : | |
| Validity Period : From _____ | To _____ |
| Parking Place : | |
| L.G. Authority : | |
| Police Division : | |
| Date : | |
| Chairman/Director General Southern Provincial Road Passenger Transport Authority | |

| | |
|--|-------------|
| SOUTHERN PROVINCIAL ROAD PASSENGER TRANSPORT AUTHORITY <small>STATUTE NO.02 OF 1996 & AMENDED STATUTE NO.01 OF 2009 PASSENGER SERVICE PERMIT FOR THE OPERATION OF A REGULAR SERVICE FOR THE CARRIAGE OF PERSONS (SECTION II)</small> | |
| REGULAR SCHOOL CHILDREN TRANSPORT SERVICE PERMIT | |
| Permit No | Owner Name: |
| N.I.C No: | |
| Vehicle No | Address: |

| | | | |
|--|---|---|---|
| <p style="text-align: center;">දකුණු පළාත් මාරුප් මෙරුම ප්‍රධාන ආයතන අධිකාරීය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිකරුණු ප්‍රතිඵල SOUTHERN PROVINCIAL ROAD PASSENGER TRANSPORT AUTHORITY</p> | | <p style="text-align: center;">දකුණු පළාත් මාරුප් මෙරුම ප්‍රධාන ආයතන අධිකාරීය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිකරුණු ප්‍රතිඵල SOUTHERN PROVINCIAL ROAD PASSENGER TRANSPORT AUTHORITY</p> | |
| <p style="text-align: center;">ඡාසල් සිංහල ස්වෘත හේතුව අවසර පූරුෂ L.I.L. REGULAR CHILDREN TRANSPORT SERVICE PERMIT</p> | | <p style="text-align: center;">ඡාසල් සිංහල ස්වෘත හේතුව අවසර පූරුෂ L.I.L. REGULAR CHILDREN TRANSPORT SERVICE PERMIT</p> | |
| <p>ඡාසල් සිංහල ස්වෘත හේතුව අවසර පූරුෂ / REGULAR CHILDREN TRANSPORT SERVICE PERMIT</p> | <p>ඡාසල් සිංහල ස්වෘත හේතුව අවසර පූරුෂ / REGULAR CHILDREN TRANSPORT SERVICE PERMIT</p> | <p>ඡාසල් සිංහල ස්වෘත හේතුව අවසර පූරුෂ / REGULAR CHILDREN TRANSPORT SERVICE PERMIT</p> | <p>ඡාසල් සිංහල ස්වෘත හේතුව අවසර පූරුෂ / REGULAR CHILDREN TRANSPORT SERVICE PERMIT</p> |
| <p>අවසර යාන අංක / Regulation Number / Permit No</p> | <p>අවසර යාන අංක / Regulation Number / Permit No</p> | <p>අවසර යාන අංක / Regulation Number / Permit No</p> | <p>අවසර යාන අංක / Regulation Number / Permit No</p> |
| <p style="text-align: center;">ඡාසල් / තුව / Route</p> | | <p style="text-align: center;">ඡාසල් / තුව / Route</p> | |
| <p>විදාහ නොලැය / From / තුවක් තුව / From</p> | | <p>විදාහ නොලැය / To / තුවක් තුව / To</p> | |
| <p>නොවුම් ජ්‍යෙනුව / Parking Place / ජ්‍යෙනුව :</p> | | <p>නොවුම් ජ්‍යෙනුව / Parking Place :</p> | |
| <p>ඡාසල් යාන අංකය / එමගින් වැඩුව / Local Government Authority :</p> | | <p>ඡාසල් යාන අංකය / එමගින් වැඩුව / Local Government Authority :</p> | |
| <p>ඡාසල් වෙළ / ගාර්ඩ් ප්‍රාන් / Police Division :</p> | | <p>ඡාසල් වෙළ / ගාර්ඩ් ප්‍රාන් / Police Division :</p> | |
| <p>Date : No. 00000715</p> | | <p>Date : No. A 00000715</p> | |
| <p style="text-align: right;">ජාතික ත්‍රිත්‍යාමාත්‍රිය / Chairman / චාම්ප්‍රෝජිට් උග්‍ර්‍යාමාත්‍රිය / Director General සැම්බුද්ධ සිත්‍යාමාත්‍රිය / ගුණාත්මක ත්‍රිත්‍යාමාත්‍රිය / Director General of Buddhist Welfare Commission / Gunakaruna Bhakti Triyathmaka / දකුණු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය / දකුණු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය</p> | | | |

උපලේඛන 4

අධිකාරීය විසින් නියම කරන ලද ගාස්තුව

මෙහි උපලේඛනයේ 1 වැනි තීරුවේ දක්වා ඇති කිසියම් විෂයක යම් කාර්යයන් සඳහා ගෙවිය යුතු ගාස්තුව 11 වැනි තීරුවේ අනුරූපව සටහන් කර ඇති ගාස්තු ප්‍රමාණය විය යුතු ය.

1 වැනි තීරුව

කාර්යයන්

11 වැනි තීරුව

ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය
රු. ගන

| | |
|--|----------|
| 01. වාර්ෂික සේවා ගාස්තුව | 1,000.00 |
| 02. පාසල් සිසුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍රයක් අඟිල් කිරීමේ වාර්ෂික ගාස්තුව | 100.00 |
| 03. පාසල් සිසුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍රය නියමිත දිනට දිර්ස නොකිරීම නිසා සමුව්විත වන හිග මුදල මත 10% ක මාසික අධිහාරයක් අය කිරීම) | |
| 04. පාසල් සිසුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍රය අස්ථ්‍රාහගත වීම නිසා අනුපිටපතක් නිකුත් කිරීම | 250.00 |
| 05. පාසල් සිසුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍ර ලේඛනය (අනුපිටපත) | 250.00 |
| 06. පාසල් සිසුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍රයක් නිකුත් කිරීම | 1,000.00 |
| 07. පාසල් සිසුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍ර අධිතිය විධීමන් කිරීමේ ගාස්තුව | 5,000.00 |
| 08. අවසර පත්‍රහිමියා මිය ගිය විට නීත්‍යානුකූල අයිතිය හිමි වන පුද්ගලයාට අවසරපත්‍රය පැවරීම (භාර්යාවට/ස්වාම්පුරුෂයාට හෝ දැරුවන්ට) | 1,000.00 |
| 09. අවසරපත්‍ර නිමියා මියගිය විට නීත්‍යානුකූල අනුපාජ්‍යිකයෙකු නොවන පුද්ගලයෙකුට අවසර පත්‍රය පැවරීම (අංක 07 යන ගාස්තු ක්‍රමය අදාළ වේ.) (එසේම අංක 01, 02 යන ගාස්තු ද ගෙවිය යුතුය) | |
| 10. පාසල් සිසුන් ප්‍රවාහන නිත්‍ය සේවා අවසර පත්‍රයට අදාළ පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථය වෙනුවට වෙනත් රථයක් යෙදීම | 1,000.00 |

උපලේඛන 5

වැරදි

- අවසර පත්‍ර ලේඛනය පුද්ගලයනා නොකිරීම.
- ගාස්තු වතුය පුද්ගලයනා නොකිරීම.
- පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථයේ අනුමත සිසුන් සංඛ්‍යාව සටහන් කර නොකිනීම.
- බලපත්‍ර අංකය පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථයේ සටහන් කර නොකිනීම.
- කාර්ය මණ්ඩලය තීලැඹුදුම නොපැලද පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථයේ සිසුන් ප්‍රවාහන කිරීම.
- අවසර පත්‍රයක් නොමැතිව පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම.
- මෙට්ටර රථ ප්‍රවාහන ආදාළතකිනී සඳහන් ලියකියිලි ලෙ තබා නොගෙන පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථය ධාවනය කිරීම.
- සෙසු පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථ ධාවකයින්ගේ ආදාළත ලබා ගැනීමේ අදහසින් හා අනෙක් ධාවකයින්ට බාධාවන අයුරින් හිතාමතාම කටයුතු කිරීම.
- අධිකාරීය තීලධාරින් විසින් දෙනු ලබන තීයෙක උපදෙස් පිළිනොපැදීම.
- අනුමත ගාස්තු අය නොකිරීම.
- සේවාකාරී ලෙස ගැවිදාය නිකුත් කරන උපකරණ හාවතා කිරීම.
- රජය විසින් පාසල් සිසුන් ප්‍රවාහන සේවා රථ සඳහා නිකුත් කොට ඇති නීතිඵිනිපිළි නොපැදීම.
- පාසල් පැවැත්වෙන දිනයන්හි ධාවනය නොකිරීම.
- වෙනත් වැරදි.

මෙම රෙගුලාසි මාලාවේ සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එහි දී සිංහල පාඨය බලපැවැත්විය යුතු ය.

අර්ථ නිරුපණ -

01. පාසල් සිජුන් ප්‍රවාහන සේවා යනු ලදරු පාසල් සිජුන්, රජයේ හෝ පුද්ගලික පාසල් සිජුන් ප්‍රවාහන කිරීම වේ.
02. පාසල් සිජුන් ප්‍රවාහන සේවා රඟය යනු ආසන ඩාරිතාව 5 ට වැඩි, ගාස්තු අය කිරීමකින් හෝ කුලී පදනම මත ලදරු පාසල් සිජුන්, රජයේ හෝ පුද්ගලික පාසල් සිජුන් පාසල් හා නිවාස අතර දෙනිකව ප්‍රවාහනය කරනු ලබන වාහන වේ.
03. පාසල් සිජුන් ප්‍රවාහන සේවා රඟ නැවැතුම්පොල යනුවෙන් අදහස් කරනුයේ ගාස්තු අයකිරීමකින් හෝ කුලී පදනම මත පාසල් සිජුන් ප්‍රවාහන සේවාවන් සැපයීම සඳහා පාසල් සිජුන් ප්‍රවාහන සේවා රඟ නවත්වා ඇති ස්ථානයකි.
04. ඩාවකයින්ගේ සංවිධානයක් යනු පාසල් සිජුන් ප්‍රවාහනයට අදාළව සමාගම් ආදාළනත, සමුපකාර ආදාළනත යටතේ ලියාපදිංචි සම්බන්ධ සම්බන්ධ සමාගමක් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ වෙනත් පිළිගත් රජයේ ආයතනයක ලියාපදිංචි සම්බන්ධක්/සංවිධානයක් හෝ දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචි සංවිධානයක් වේ.

10-603/2